

".... ඔහු නිර්මාණය කරන ලද සතුන් එකිනෙකාට දයාව කරුණාව දක්වමින් සිටින්නේය. ඒ කෙතරම්දයත් වෙළඹ පවා තම කුඩා දරු පැටවා නොපැහැ සිටිනු වස් තම පා කුර ඔසවා ගන්නේය"....

පරම දයාබර මැවුම්කරුවා සෑම නිර්මාණයක්ම හොඳින් රැක බලා ගැනීමට වග බලා ගන්නේය. ගැඹුරු මුහුදු පත්ලේ සිටින මත්ස්‍යයාගේ පටන් මහ පොළොවේ වෙසෙන කෘමියාටද, අහසේ පියාඹන පක්ෂීන්ටද, ආහාර පාන ලබා දී පෝෂණය කරන්නේය.

## දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන දයාව වැඩි කර ගන්නේ කෙසේද?

"නියත වශයෙන්ම (අල්ලාහ්) දෙවියන්වහන්සේගේ දයාව, දහැම ක්‍රියාවක් කරන්නන් හට ඉතාමත් සමීපයෙන් ඇත්තේය" (අල්-කුර්ආනය 7:56)

දෙවියන්වහන්සේ, අප අතින් සිදුවන වැරදි වලට සමාව ලබාදෙන්නේ පහත සඳහන් වදනෙහි සඳහන්ව ඇති නියමිත ඔවදන් පිලිපදින අයට බව කුර්ආනයේ සඳහන් වේ.

"තවද සත්තකින්ම කවුරුත් හෝ මා කෙරෙහි විශ්වාසය තබා (මගේ විවාහතාවයට කැළලක් නොවන සේ සමානයන් නොතබා මා පමණක්

නමදීමින්) තමන්ගේ පාපයන්ට පසුතැවිලි වී දහැම ක්‍රියාවක් කරමින් එහි ස්ථාවරව සිටින්නේද, නියත වශයෙන්ම ඔහුගේ පාපයන්ට සමාව දෙන්නෙමි" (අල්-කුර්ආනය 20:82)

නිවැරදි දේව විශ්වාසයෙහි තවත් වැදගත් අංගයක් වන්නේ දෙවියන්වහන්සේගේ අවසාන වක්තාවයාණන් වන මුහම්මද් නබි කුමාණන්ව විශ්වාස කර, ඔහුට අවනත වීමයි.

කෙටියෙන් පවසනවා නම්, දෙවියන්වහන්සේගේ දයාව කරුණාව වැඩියෙන්ම අත් කර ගන්නා අය කවුරුන්දයත්, දෙවියන්වහන්සේගෙන් ලැබුණු ආශීර්වාදයන් හා වරප්‍රසාදයන් අගය කරමින්, දෙවියන්වහන්සේ විසින් ලබා දෙන ලද ධනය දුප්පතුන් අතරේ බෙදාදෙමින්, අසරණයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලමින්, අනාථයින්ට පිහිට වී, ඔවුන්ට හොඳ වදනින් සංග්‍රහ කරමින්, ගෞරවනවිත කටයුතු දෙවියන්වහන්සේ උදෙසා ඉටු කරන්නායි.

නබිකුමාණන් මෙසේ පැවසූහ: "කවුරුත් මිනිසා කෙරෙහි කරුණාව දක්වන්නේද, ඔවුන්ට දෙවියන්වහන්සේද දයාව කරුණාව දක්වන්නේය. මහ පොළොව මත සිටින්නන්ට කරුණාව දක්වනු! එවිට ඔබට අහස මත සිටින්නාද දයාව කරුණාව දක්වනු ඇත".

දෙවියන්වහන්සේගේ දයාව කරුණාව ලබා ගැනීමට හැකි මාර්ගයන් කිහිපයක් පහත දක්වේ:

- "අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වනු, එවිට ඔබට ඔහුගේ දයාව කරුණාව අත් කර ගත හැකි වනු ඇත". (අල්-කුර්ආනය 3:132)
- කුර්ආනයේ ඉගැන්වීම් අනුගමනය කිරීම මගින් විහි සඳහන් සාධාරණත්වය හා දයාව දැක ගත හැකිය "තවද අපි ආශීර්වාද ලත් මෙම ග්‍රන්ථය ඔබට පහළ කර ඇත්තෙමු. විධිවිධාන වශයෙන්ම ඔබට (හපුරෝන්) ආරක්ෂා කර ගනු, එමගින් ඔබට දයාව පහළ වනු ඇත". (අල්-කුර්ආනය 6:155)

- "දෙවියන්ගේ දුතයාණන්ට අවනත වී නොකඩවා සලාතය ඉටු කර අභිවාය්‍යය වූ දනමානය (සකාතය අවශ්‍යතාවයෙන් පෙළෙන්නන්ට) දෙනු, එමගින් ඔහුගේ දයාව කරුණාව පහළ වනු ඇත". (අල්-කුර්ආනය 24:56)
- අවංකවම දෙවියන්වහන්සේගේ දයාව යැදීම, "අපගේ දෙවියනෝ! ඔබ අපට සෘජු මාර්ගය පෙන්වා දී තිබියදී අපගේ හෘදයන් නොමග යාමට පත් නොකරනු. නියත වශයෙන්ම ඔබ ඉමහත් ධාතූපතියාය. විධිවිධාන ඔබ අපට දයාව පහළ කරනු මැනවි!" (යයි ඉල්ලා සිටිනු). (අල්-කුර්ආනය 3:8)

## දයාව හා වගකීම

එක් පැත්තකින් බලන කල දෙවියන්වහන්සේගේ දයාවද, සාධාරණත්වයද ඔහුගේ ගුණාංගයන් තුළ ගැබ්ව ඇත. දෙවියන්වහන්සේ පරම දයාලය.

"ඇත්තෙන්ම දහැමියන්ට දෙවියන් වහන්සේගේ සන්නිධානයෙහි අතිශය සතුටින් පිරි උයන් වතු ලැබෙන්නේය. එවිට අප කෙරෙහි විශ්වාසය නොතැබුවන්ට සලකන්නා සේ අපි විශ්වාසය තැබුවන්ට සලකන්නෙමුද? ඔබට කුමක් නම් සිදු වී ඇත්තේද? ඔබ මේවා කෙසේ විනිශ්චය කරන්නෙහුද?" (අල්-කුර්ආනය 68:34-36)

කෙසේ වෙතත් දෙවියන්වහන්සේ කෙනෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳව තීරණය ගැනීමෙහිලා ඉතා වේගවත්ය. කෙනෙකු තමන්ගේ පාපයන්ට පසුතැවිලි වී නැතහොත් එම පාපයන් නැවතත් නොකරන බවට ස්ථිර අධිෂ්ඨාණයක් නොකර, එකම පාපයන් නැවත නැවතත් නොකඩවා කිරීම මගින් දෙවියන්වහන්සේව රැවැටීමට සිතීම අනුවන ක්‍රියාවකි.

"තවද කවුරුත් හෝ තමන්ගේ මරණය දක්වා නොකඩවා නපුරු ක්‍රියාවන් කරමින් සිටිල මරණය ළඟා වූ විට 'දන් මා පසුතැවිල් වන්නෙමි' යයි පැවසීමෙන් හෝ දේව ප්‍රතික්ෂේපකයන් වශයෙන් මරණයට පත් වීම මගින් හෝ ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් හෝ සමාවක් හෝ ලැබෙන්නේ නැත" (අල්-කුර්ආනය 4:18)

මුස්ලිම්වරුන්ට ඔවුන් කරන පාපයන් අවධාරණය කර එය වළක්වා ඒ වෙනුවට ඔවුන්ගේ දහැම ක්‍රියාවන්ට ඔවුන්ව දිරිමත් කරනු ලබයි. එවිට ඔවුන් පාපයන් කරන විට ඔවුන් අවංකවම පසුතැවිලි වී එයට දෙවියන්වහන්සේගේ පවි සමාව ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියි. තවද අවසානයේදී ඔවුන් ඔවුන්ගේ මැවුම්කරුවාගේ ඔවදන්වලට සවන් දී තෘප්තියට පත්ව එය ඔවුන්ගේ හදවතට සමීප කර තබා ගනී.

"සත්තකින්ම අල්ලාහ් (දෙවියන්වහන්සේ) ඉතාමත් ආදරවත්තව හා මිනිසුන් හට සද අනුකම්පා සහගතව සිටින්නේය". (අල්-කුර්ආනය 22:65)



More Information  
 p (+61) 3 9354-7500 w iisna.com/pamphlets e shareislam@gmail.com  
 Donation Details (Every \$1 AUD donated produces 15 pamphlets)  
 Bank Name Commonwealth Bank Account Pamphlet Project Australia  
 BSB 063620 Account 10532332 Swift (international) CTBAAU25

learn the basics  
 www.iisna.com/pamphlets